



පළමු වර පරීක්ෂණය - 11 ග්‍රෑනීය - 2020

First Term Test - Grade 11 - 2020

නම/විභාග අංකය : ගණීතය - I


කාලය : පැය 02 දි.

- සැම ප්‍රශ්නයකට ම මෙම පත්‍රයේ ම පිළිතුරු සපයන්න.
- A කොටසේ සියලු ම නිවැරදි පිළිතුරු සඳහා ලකුණු 2 ක් බැඟින් ද, B කොටසේ එක් ප්‍රශ්නයක නිවැරදි පිළිතුරු සඳහා ලකුණු 10 බැඟින් ද හිමි වේ.


A කොටස

(1) $(3.8)^2 = 14.44$ නම් $\sqrt{14}$ හි අගය, වඩාත් ආසන්න පළමු දෙමු සෝයානයට සොයන්න.

(2) රුපයේ දැක්වෙන තොරතුරු අනුව x හි අගය සොයන්න.



(3) පරිධිය 44cm වන වෘත්තාකාර ආස්ථරයකින් 90° කේන්ද්‍රික බේඛියක් කළා ඉවත් කළ කොටසක් රුපයේ දැක්වේ. එහි AB වාප දිග සොයන්න.




(4) දුරක් අංකනයෙන් ලියන්න. $\lg b = 3$

(5) පෙවිච්‍යක එකම තරමේ කාඩ් පත් 15 ක් ඇත. ඉන් 9 ක් රතු පාට වන අතර ඉතිරි එවා නිල් පාට ය. සමන් මෙම පෙවිච්‍යයෙන් අහමු ලෙස ගත් කාඩ් පත නිල් පාට එකක් විමෙම සම්භාවිතාවය ලියන්න.


(6) විසඳන්න. $\frac{x-1}{7} = 1$

- (7) රුපයේ දක්වෙන ABCD රෝම්බසයේ $BD = 12 \text{ cm}$ සහ $AC = 16 \text{ cm}$ වේ.
දී ඇති තොරතුරු අනුව $DX + CX + DC$ අගය සෞයන්න.




(8) සූල කරන්න. $\frac{x}{5} + \frac{x-1}{2}$


- (9) රුපයේ දී ඇති තොරතුරු අනුව x හා y හි අගය සෞයන්න.



- (10) කේන්ද්‍රය O වන වෘත්තයේ AB ජ්‍යායක් වන අතර එහි මධ්‍ය ලක්ෂණය C වේ. OC හා AB අතර සම්බන්ධයක් ලියන්න.




- (11) රුපයේ දක්වෙන සිලින්ඩරකාර බඳුනේ පත්‍රලේ පරිධිය 10.5cm ක් වන අතර එහි උස 20cm කි. මෙම බඳුනේ වතු පාශේ වර්ගලිලය සෞයන්න.




(12) $x + 2y = 7$ මෙම සම්කරණ විසඳීමෙන් තොරව $x + y$ හි අගය සෞයන්න.
 $2x + y = 11$

- (13) AB සරල රේඛාවේ අනුකූලණය සෞයන්න.



- (14) වෘත්තයේ AB හා CD ජ්‍යා දෙක X හි දී තොරතුරු වේ. දී ඇති තොරතුරු අනුව \hat{DXC} හි අගය සෞයන්න.




- (15) රුපයේ දැක්වෙන වැංකියේ ඇති ජලය, මිනිත්තුවකට 8ℓ ක සිගුකාවකින් එහි වූ කරාමයෙන් ඉවත් කරයි. මිනිත්තු $30 \text{ } \text{g}$ ඉවත්වන ජල පරිමාව සොයන්න.




- (16) කඩා ම පොදු ගුණාකාරය සොයන්න. $2x, 3x^2y, 4$

- (17) හරස්කඩ වර්ගඑලය 8.5 cm^2 වන සන විදුරු ප්‍රිස්මයක් රුපයේ දැක්වේ. එහි පරිමාව සොයන්න.




- (18) එක්තරා පලාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශයේ පිහිටි නිවසක් රු. 60 000 ලෙස තක්සේරු කර ඇත. මෙම නිවස සඳහා වාර්ෂිකව රු. 2400 ක් වර්පනම් බඳු අය කරයි. පලාත් පාලන ආයතනය අය කළ වාර්ෂික වර්පනම් බඳු ප්‍රතිශතය සොයන්න.

- (19) PQRS සමාන්තරාපුයේ SR පාදය T තෙක් දික්කර ඇත. PT සහ SU උර්ඛා RQ, PA පාදය U හි දී ජෝධනය වේ. රුපයේ දී ඇති තොරතුරු අනුව පහත ප්‍රකාශ නිවැරදි නම් කොටුව තුළ ✓ ලකුණ ද වැරදි නම් X ලකුණ ද යොදන්න.



- (i) PQT ත්‍රිකෝණයේ වර්ගඑලය PQRS සමාන්තරාපුයේ වර්ගඑලයෙන් හරි අඩකට සමාන වේ.
- (ii) PQT ත්‍රිකෝණයේ වර්ගඑලය PSU ත්‍රිකෝණයේ වර්ගඑලය ට සමාන වේ.

- (20) පාසලේ නිවාසාන්තර ක්‍රිබා උත්සවය සඳහා සකස් කළ තරු නිවාසයට 60m නැගෙනහිර දිගාවෙන් සඳු නිවාසයත්, එහි සිට 120° ක දිගායෙකින් 50m දුරින් හිරු නිවාසයත් පිහිටා ඇත. මෙම තොරතුරු පහත දළ රුපයේ දක්වන්න.




- (21) පහත වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න.


පන්ති ප්‍රාන්තර	මධ්‍ය අගය (x)	අපගමනය (d)
4 - 8	6	-----
8 - 12	10	0
12 - 16	-----	+ 4

- (22) සාධක සොයන්න. $x^2 - 64$


- (23) දී ඇති වෙන් රුපයේ දැක්වෙන තොරතුරු අනුව $(A \cup B)'$ කුලකය අවයව සහිතව ලියන්න.



- (24) කේන්ද්‍රය O වන වෘත්තයේ $\hat{QPR} = 70^\circ$ කි. දී ඇති තොරතුරු අනුව x හා y හි අගය සොයන්න.



- (25) AB ව සහ AC ව සම්ඳීන් වලනය වන ලක්ෂයක පථය වන AS, Q හි දී හමුවන සේ, AB ව 5cm ක නියත දුරකින් වලනය වන ලක්ෂයක පථය, පථ පිළිබඳ දැනුම භාවිතයෙන් පහත දළ රුපයේ දක්වන්න.




B කොටස

- (1) (a) එක්තරා වැඩක් නිම කිරීමට මිනිස් දින 60 ක් අවශ්‍ය බව ගණනය කර ඇත. එම වැඩයෙන් $\frac{2}{3}$ ක් දින 5 ක් තුළ නිම කළ යුතු වේ. ඒ සඳහා යෙද්වීය යුතු මිනිසුන් ගණන සොයන්න.
- (b) රත්නායක මහතා තමා සතු මුදලින් $\frac{1}{8}$ ක් පූණා ආයතනයට පරිත්‍යාග කර, ඉතිරියෙන් $\frac{4}{7}$ ව්‍යාපාරික කටයුතු සඳහා යෙද්වීය.
- (i) පූණා ආයතනයට පරිත්‍යාග කිරීමෙන් පසු රත්නායක මහතාට ඉතිරි වූ කොටස මුළු මුදලින් කවර හාගයක් දී?
- (ii) රත්නායක මහතා තම ව්‍යාපාරයට යෙද වූ කොටස මුළු මුදලින් කොපමණ හාගයක් දුයි සොයන්න.
- (iii) පූණා ආයතනයට පරිත්‍යාග කර තම ව්‍යාපාරයට යෙද්වීමෙන් පසුව තවත් රු. 60 000 ක් ඉතිරි විය. රත්නායක මහතා සතුව තිබූ මුළු මුදල ගණනය කරන්න.

- (2) ABCD යනු 21cm උග 18cm පළල සාපුකෝණාපු හැඩැනී ලෙස තහවුවකි. එහි දිගින් $\frac{1}{3}$ ක් අරය වන සේ ද, AD හා AB පාද මත එක් එක් මායිම පිහිටන සේ ද, 90° ක කේන්ද්‍ර කොළඹය් සහිත කේන්ද්‍රික බණ්ඩියක් කපා ඉවත් කළ යුතුව ඇත.

- (i) ඉහත ආකාරයට කපා ඉවත් කරන කේන්ද්‍රික බණ්ඩි කොටස මිනුම් සහිතව රුපයේ ඇද දක්වන්න.



- (ii) කපා ඉවත් කරන කේන්ද්‍රික බණ්ඩයේ වාප දිග සොයන්න.
- (iii) 90° ක කේන්ද්‍ර කේන්සයක් සහිතව කේන්ද්‍රික බණ්ඩය කපා ඉවත් කළ පසු ඉතිරිවන ලෝහ තහඩුවේ වර්ගලය සොයන්න.
- (iv) ඉහත ආකාරයට කපා ඉවත් කළ පසුව ඉතිරිවන ලෝහ තහඩුව වතා 5cm ක පරතරයක් සහිතව ඇණ සවිකිරීමට අවශ්‍යව ඇත. ඒ සඳහා අවශ්‍යවන ඇණ සංඛ්‍යාව සොයන්න.

- (3) (a) පළාත් පාලන ආයතනයක් තම බල ප්‍රදේශයේ පිහිටි නිවසක් සඳහා තක්සේරු වටිනාකමින් 4% ක් වරිපනම් බදු අය කරයි. මෙම පළාත් පාලන බල ප්‍රදේශයේ පිහිටි ප්‍රියන්ත මහතා තම නිවසට රු. 560 ක් කාර්තුවකට වරිපනම් බදු ගෙවයි.
- (i) ප්‍රියන්ත මහතා වර්ෂයකට ගෙවන වරිපනම් බදු මුදල සොයන්න.
- (ii) ප්‍රියන්ත මහතාගේ නිවසේ තක්සේරු වටිනාකම සොයන්න.
- (b) අඩුල් මහතා තම වාර්ෂික ආදායම සඳහා පහත වගුවේ ආකාරයට ආදායම් බදු ගෙවයි.

වාර්ෂික ආදායම (රු)	ආදායම් බදු ප්‍රතිශතය
පලමු 500 000	බද්ධේන් නිධාස්
ර්ලග 500 000	4%
ර්ලග 500 000	8%

අඩුල් මහතා තම ව්‍යාපාරවලින් වසරකට රු. 670 000 ක් ආදායමක් ලබන අතර රැකියාවෙන් මාසිකව රු. 40 000 ක වැටුපක් ලබයි.

- (i) අඩුල් මහතා තම රැකියාවෙන් වසරකට ලබන ආදායම සොයන්න.

- (ii) මහු වසරකට ලබන මූල්‍ය ආදායම අනුව ගෙවිය යුතු ආදායම බඳු මුදල සායන්න.


- (4) (a) පෙට්ටියක එක හා සමාන A සහ B ලෙස නම් කළ මේ දෙකක් ඇත. එම මේ තුළ එක හා සමාන රතු සහ නිල් බල්බ ඇත. ඒ පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වේ.

	A - මල්ල	B - මල්ල
රතු බල්බ	1	3
නිල් බල්බ	2	2

හිඡායෙක් ඉහත පෙට්ටියන් අහමු ලෙස මල්ලක් තොරු ගැනීමේ දී ලැබිය හැකි අවස්ථා දැක්වන අසම්පුර්ණ රුක් සටහන සම්පුර්ණ කරන්න.

මල්ලක් තොරු ගැනීම

බල්බයක් තොරු ගැනීම




- (ii) තොරුගත් මල්ලන් අහමු ලෙස බල්බයක් ඉවතට ගන්නා ලදී. ගන්නා ලද බල්බය නිල්පාට හෝ රතුපාට වීම දැක්වීමට ඉහත රුක් සටහන දීර්ශ කරන්න.


- (iii) රුක් සටහන ඇසුරින් ගන්නා ලද බල්බය රතු පාට වීමේ සම්භාවිතාවය සෞයන්න.

- (b) (i) B මල්ලන් අහමු ලෙස බල්බයක් ගෙන ආපසු දමා නැවතන් එකක් ගන්නා ලදී. මෙම පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය පහත කොටු දෙලෙහි දැක්වන්න.

- (ii) ගන්නා ලද බල්බ දෙකම එකම වර්ණයෙන් යුත්ත වීමේ සිද්ධියට අදාළ ලක්ෂ වට කර දැක්වා එහි සම්භාවිතාවය සෞයන්න.




- (5) (a) එක්තරා දුම්බියක් A නම් දුම්බිය නැවතුම් පොලේ සිට B දුම්බිය නැවතුම්පොල වෙත ඒකාකාර වේගයෙන් ගමන් කර එහි පැයක කාලයක් නැවති සිට, නැවත C දුම්බිය නැවතුම්පොල වෙත ගමන් කරයි. දුම්බියෙහි වලිතය දැක්වීමට අදින ලද දුර කාල ප්‍රස්ථාරයක් පහත දැක්වේ.



- (i) A දුම්බිය නැවතුම්පොල සිට B දුම්බිය නැවතුම්පොල තෙක් ගමන් කරන වේගය සෞයන්න.
- (ii) B දුම්බිය නැවතුම්පොල සිට C දුම්බිය නැවතුම්පොල වෙත 40 kmh^{-1} ඒකාකාර වේගයෙන් ගමන් කලේ නම්, B හා C දුම්බිය නැවතුම් පොල අතර දුර සෞයා ඉහත දුරකාල ප්‍රස්ථාරයේ (S) හිස්තැන මත ලියා දක්වන්න.

- (b) අ. පො. ස. (උ. පෙ.) පංතියට ඇතුළත් වූ සිපුන් ගණීය, විද්‍යාව, තාක්ෂණවේදය, කළා සහ වානිජ අංශ සඳහා ඇතුළත් වූ සංඛ්‍යාව දැක්වීමට අදින ලද වට ප්‍රස්ථාරයක් රුපයේ දැක්වේ. විද්‍යාව සහ තාක්ෂණවේදය අංශයේ සමාන සිපුන් සංඛ්‍යාවක් ඇතුළත් වී ඇත.



- (i) විද්‍යාව අංශයට ඇතුළත් වූ සිපුන් සංඛ්‍යාව නිරුපත කේත්ද බණ්ඩයේ කෝණයේ අගය සෞයන්න.
- (ii) ගණීත අංශයට ඇතුළත් වූ සිපුන් සංඛ්‍යාව 30 නම් උසස් පෙළ අංශයේ සිටින මුළු සිපුන් ගණන සෞයන්න.
- (iii) ගණීත අංශයේ සිටින සිපුන්ගෙන් 6 දෙනෙක් එම අංශයෙන් ඉවත්ව විද්‍යා අංශයට ඇතුළත් විය. ඒ අනුව ගණීත අංශයේ සිපුන් සංඛ්‍යාව නිරුපණය වන කේත්දික බණ්ඩයේ කෝණයේ අගය සෞයන්න.